

1 මූල්‍ය ප්‍රකාශන

1.1 තත්ත්වගණනය කළ මතය

කුවව්වෙලි ප්‍රාදේශීය සභාවේ 2024 දෙසැම්බර් 31 දිනට ශේෂ පත්‍රය, එදිනෙන් අවසන් වර්ෂය සඳහා වූ ආදායම් හා වියදම් ගිණුම, මුදල් ප්‍රවාහ ප්‍රකාශනය සහ ප්‍රමාණාත්මක ගිණුම්කරණ ප්‍රතිපත්තිවලට අදාළ තොරතුරු ද ඇතුළත් මූල්‍ය ප්‍රකාශනවලට අදාළ සටහන්වලින් සමන්විත 2024 දෙසැම්බර් 31 දිනෙන් අවසන් වර්ෂය සඳහා වූ මූල්‍ය ප්‍රකාශන 1987 අංක 15 දරන ප්‍රාදේශීය සභා පනතේ 172 (1) උපවගන්තිය සහ 2018 අංක 19 දරන ජාතික විගණන පනතේ 10(1) උපවගන්තිය සමඟ සංයෝජිතව කියවිය යුතු ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 154 (1) ව්‍යවස්ථාවේ ඇතුළත් විධිවිධාන ප්‍රකාර මාගේ විධානය යටතේ විගණනය කරන ලදී. පාර්ලිමේන්තුව වෙත ඉදිරිපත් කළ යුතු යැයි මා අදහස් කරන මාගේ අදහස් දැක්වීම් හා නිරීක්ෂණයන් මෙම වාර්තාවේ දැක්වේ.

මෙම වාර්තාවේ 1.6 ඡේදයේ දක්වා ඇති කරුණුවලින් වන බලපෑම හැර, මූල්‍ය ප්‍රකාශනවලින් 2024 දෙසැම්බර් 31 දිනට කුවව්වෙලි ප්‍රාදේශීය සභාවේ මූල්‍ය තත්ත්වය සහ එදිනෙන් අවසන් වර්ෂය සඳහා එහි මූල්‍ය ක්‍රියාකාරිත්වය හා මුදල් ප්‍රවාහ පොදුවේ පිළිගත් ගිණුම්කරණ පරිචයන්ට අනුකූලව සත්‍ය හා සාධාරණ තත්ත්වයක් පිළිබිඹු කරන බව මා දරන්නා වූ මතය වේ.

1.2 තත්ත්වගණනය කළ මතය සඳහා පදනම

මෙම වාර්තාවේ 1.6 ඡේදයේ දක්වා ඇති කරුණු මත පදනම්ව මා මූල්‍ය ප්‍රකාශන සම්බන්ධයෙන් තත්ත්වගණනය කළ මතයක් පළ කරනු ලැබේ.

ශ්‍රී ලංකා විගණන ප්‍රමිතිවලට (ශ්‍රී.ලං.වි.ප්‍ර.) අනුකූලව මා විගණනය සිදු කරන ලදී. මෙම විගණන ප්‍රමිති යටතේ වූ මාගේ වගකීම, මෙම වාර්තාවේ මූල්‍ය ප්‍රකාශන විගණනය සම්බන්ධයෙන් විගණකගේ වගකීම යන කොටසේ තවදුරටත් විස්තර කර ඇත. මාගේ තත්ත්වගණනය කළ මතය සඳහා පදනමක් සැපයීම උදෙසා මා විසින් ලබාගෙන ඇති විගණන සාක්ෂි ප්‍රමාණවත් සහ උචිත බව මාගේ විශ්වාසයයි.

1.3 මූල්‍ය ප්‍රකාශන සම්බන්ධයෙන් කළමනාකරණයේ සහ ඊට සම්බන්ධ පාලනය කරන පාර්ශවයන්ගේ වගකීම්

මෙම මූල්‍ය ප්‍රකාශන පොදුවේ පිළිගත් ගිණුම්කරණ පරිචයන්ට අනුකූලව පිළියෙල කිරීම හා සාධාරණ ලෙස ඉදිරිපත් කිරීම සහ වංචා හෝ වැරදි හේතුවෙන් ඇති විය හැකි ප්‍රමාණාත්මක සාවද්‍ය ප්‍රකාශනයන්ගෙන් තොරවූ මූල්‍ය ප්‍රකාශන පිළියෙල කිරීමට හැකිවනු පිණිස අවශ්‍යවන අභ්‍යන්තර පාලනය තීරණය කිරීම කළමනාකරණයේ වගකීම වේ.

ප්‍රාදේශීය සභාවේ මූල්‍ය වර්තාකරණ ක්‍රියාවලිය සම්බන්ධ වගකීම, පාලනය කරන පාර්ශවයන් විසින් දරනු ලබයි.

2018 අංක 19 දරන ජාතික විගණන පනතේ 16(1) උප වගන්තිය ප්‍රකාරව ප්‍රාදේශීය සභාවේ වාර්ෂික හා කාලීන මූල්‍ය ප්‍රකාශන පිළියෙල කිරීමට හැකිවන පරිදි ස්වකීය ආදායම්, වියදම්, වත්කම් හා බැරකම් පිළිබඳ නිසි පරිදි පොත්පත් හා වාර්තා පවත්වාගෙන යා යුතුය.

1.4 විගණන විෂය පථය (මූල්‍ය ප්‍රකාශන විගණනය සම්බන්ධයෙන් විගණකගේ වගකීම)

සමස්තයක් ලෙස මූල්‍ය ප්‍රකාශන, වංචා සහ වැරදි නිසා ඇතිවන ප්‍රමාණාත්මක සාවද්‍ය ප්‍රකාශනයන්ගෙන් තොර බවට සාධාරණ තහවුරුවක් ලබාදීම සහ මාගේ මතය ඇතුළත් විගණන වාර්තාව නිකුත් කිරීම මාගේ අරමුණ වේ. සාධාරණ සහතිකවීම උසස් මට්ටමේ සහතිකවීමක් වන

නමුත්, ශ්‍රී ලංකා විගණන ප්‍රමිති ප්‍රකාරව විගණනය සිදු කිරීමේදී එය සෑම විටම ප්‍රමාණාත්මක සාවද්‍ය ප්‍රකාශනයන් අනාවරණය කරගන්නා බවට වන තහවුරු කිරීමක් නොවනු ඇත. වංචා සහ වැරදි තනි හෝ සාමූහික ලෙස බලපෑම නිසා ප්‍රමාණාත්මක සාවද්‍ය ප්‍රකාශනයන් ඇතිවිය හැකි අතර, එහි ප්‍රමාණාත්මකභාවය මෙම මූල්‍ය ප්‍රකාශන පදනම් කරගනිමින් පරිශීලකයන් විසින් ගනු ලබන ආර්ථික තීරණ කෙරෙහි වන බලපෑම මත රඳා පවතී.

ශ්‍රී ලංකා විගණන ප්‍රමිති ප්‍රකාරව විගණනයේ කොටසක් ලෙස මා විසින් විගණනයේදී වෘත්තීය විනිශ්චය සහ වෘත්තීය සැකමුසුබවින් යුතුව ක්‍රියා කරන ලදී. මා විසින් තවදුරටත්,

- ප්‍රකාශ කරන ලද විගණන මතයට පදනමක් සපයා ගැනීමේදී වංචා හෝ වැරදි හේතුවෙන් මූල්‍ය ප්‍රකාශනවල ඇති විය හැකි ප්‍රමාණාත්මක සාවද්‍ය ප්‍රකාශනයන් ඇතිවීමේ අවදානම් හඳුනාගැනීම හා තක්සේරු කිරීම සඳහා අවස්ථාවෝචිතව උචිත විගණන පරිපාටි සැලැසුම් කර ක්‍රියාත්මක කරන ලදී. වරදවා දැක්වීම හේතුවෙන් සිදුවන ප්‍රමාණාත්මක සාවද්‍ය ප්‍රකාශනයන්ගෙන් සිදුවන බලපෑමට වඩා වංචාවකින් සිදුවන්නා වූ බලපෑම ප්‍රබල වන්නේ ඒවා දුස්ස්ථානාත්මකයෙන්, ව්‍යාජ ලේඛන සැකසීමෙන්, වෙනත්තාන්ත්‍රික මඟහැරීමෙන්, වරදවා දැක්වීමෙන් හෝ අභ්‍යන්තර පාලනයන් මඟ හැරීමෙන් වැනි හේතු නිසා වන බැවිනි.
- අභ්‍යන්තර පාලනයේ සඵලදායීත්වය පිළිබඳව මතයක් ප්‍රකාශ කිරීමේ අදහසින් නොවුවද, අවස්ථාවෝචිතව උචිත විගණන පරිපාටි සැලැසුම් කිරීම පිණිස අභ්‍යන්තර පාලනය පිළිබඳව අවබෝධයක් ලබාගන්නා ලදී.
- භාවිතා කරන ලද ගිණුම්කරණ ප්‍රතිපත්තිවල උචිතභාවය, ගිණුම්කරණ ඇස්තමේන්තුවල සාධාරණත්වය සහ කළමනාකරණය විසින් කරන ලද සම්බන්ධිත හෙළිදරව් කිරීම් අගයන ලදී.
- මූල්‍ය ප්‍රකාශනවල ව්‍යුහය හා අන්තර්ගතය සඳහා පාදක වූ ගනුදෙනු හා සිද්ධීන් උචිත හා සාධාරණව ඇතුළත් වී ඇති බව සහ හෙළිදරව් කිරීම් ඇතුළත් මූල්‍ය ප්‍රකාශනවල සමස්ත ඉදිරිපත් කිරීම අගයන ලදී.

හැකි තාක් දුරට හා අවශ්‍ය ඕනෑම විටෙක පහත සඳහන් දෑ පරීක්ෂා කිරීම සඳහා විගණන විෂය පථයද පුළුල් කර ඇත.

- තොරතුරු ඉදිරිපත් කිරීම සම්බන්ධයෙන් බලන කළ ප්‍රාදේශීය සභාවේ කාර්යයන් අඛණ්ඩව ඇගයීමට හැකිවන පරිදි එහි සංවිධානය, පද්ධති, පරිපාටි, පොත්පත්, වාර්තා හා වෙනත් ලියකියවිලි විධිමත්ව හා ප්‍රමාණාත්මකව සැලැසුම් කර තිබේද යන බව සහ එකී පද්ධති, පරිපාටි, පොත්පත්, වාර්තා හා වෙනත් ලියකියවිලි ඵලදායී ලෙස පවත්වාගෙන යනු ලැබේ ද යන බව;
- අදාළ ලිඛිත නීතියකට හෝ ප්‍රාදේශීය සභාව විසින් නිකුත් කරන ලද වෙනත් පොදු හෝ විශේෂ විධානයකට අනුකූලව, ප්‍රාදේශීය සභාව ක්‍රියා කර ඇති බව,
- සිය බලතල, කර්තව්‍ය සහ කාර්යයන්ට අනුකූලව කටයුතු කර ඇති බව,
- සම්පත් සකසුරුවම් ලෙස, කාර්යක්ෂම ලෙස සහ ඵලදායී ලෙස කාලසීමාවන් තුළ සහ අදාළ නීති, රීතිවලට අනුකූලව ප්‍රසම්පාදනය කර භාවිතා කර ඇති බව.

1.5 වෙනත් නෛතික අවශ්‍යතා පිළිබඳ වාක්ෂාව

2018 අංක 19 දරන ජාතික විගණන පනතේ පහත සඳහන් අවශ්‍යතාවයන් සම්බන්ධයෙන් විශේෂ ප්‍රතිපාදන ඇතුළත් වේ.

- (අ) 2018 අංක 19 දරන ජාතික විගණන පනතේ 6 (1) (ඇ) (iii) වගන්තියේ සඳහන් අවශ්‍යතාවය අනුව ප්‍රාදේශීය සභාවේ මූල්‍ය ප්‍රකාශන ඉකුත් වර්ෂය සමඟ අනුරූප වේ.
- (ආ) 2018 අංක 19 දරන ජාතික විගණන පනතේ 6 (1) (ඇ) (iv) වගන්තියේ සඳහන් අවශ්‍යතාවය අනුව ඉකුත් වර්ෂයේ දී මා විසින් සිදු කරන ලද නිර්දේශයන් ඉදිරිපත් කරන ලද මූල්‍ය ප්‍රකාශනවල ඇතුළත්ව ඇත.

1.6 මූල්‍ය ප්‍රකාශන පිළියෙල කිරීම සම්බන්ධයෙන් වූ විගණන නිරීක්ෂණ

1.6.1 ගිණුම්කරණ අඩුපාඩු

පහත සඳහන් ගිණුම්කරණ අඩුපාඩු නිරීක්ෂණය විය

විගණන නිරීක්ෂණය	සභාවේ අදහස් දැක්වීම	නිර්දේශය
(අ) සේවක භාරකාර අරමුදලට ගෙවිය යුතු දායක මුදල් රු.1,069,595ක් මූල්‍ය ප්‍රකාශනවල දක්වා නොතිබුණි.	මෙම වර්ෂයේදී දෝෂය නිවැරදි කරනු ලබන බව.	අරමුදලට ගෙවා නොමැති දායක මුදල් බැරකමක් ලෙස මූල්‍ය ප්‍රකාශනයේ දැක්වීමට පියවර ගත යුතුය.
(ආ) නැගෙනහිර පළාත් දේශීය ආදායම් දෙපාර්තමේන්තුවෙන් 2023 වර්ෂය සඳහා ලැබිය යුතු මුද්දර ගාස්තු රු.15,348,550ක් මූල්‍ය ප්‍රකාශනවල ලැබිය යුතු ලෙස දක්වා නොතිබුණි.	2025 වර්ෂයේ පැරැණි මුද්දර ගාස්තු විස්තර ලැබූ විගස මෙම දෝෂය නිවැරදි කරනු ලබන බව.	ලැබිය යුතු ආදායම් මූල්‍ය ප්‍රකාශන වල දැක්විය යුතුය.
(ඇ) වටිනාකම රු.542,844ක් වූ පාරිභෝගික ද්‍රව්‍ය 65ක් 2024 දෙසැම්බර් 31 දිනට තොග ලෙස පැවැති නමුත් ඒවා මූල්‍ය තත්ත්ව ප්‍රකාශයේ තොග ලෙස දක්වා නොතිබුණි.	මේ දක්වා තොගය, මූල්‍ය ප්‍රකාශනවල අනාවරණය නොකෙරුණි. මෙම වර්ෂයේ තොගය මූල්‍ය ප්‍රකාශනවල දක්වා මූල්‍ය ප්‍රකාශන සකස් කරනු ලබන බව.	තොග වටිනාකම් මූල්‍ය ප්‍රකාශන වල අනාවරණය කිරීමට කටයුතු කළ යුතුය.

1.6.2 විගණනයට ලිඛිත සාක්ෂි නොවීම

විගණන නිරීක්ෂණය	සභාවේ අදහස් දැක්වීම	නිර්දේශය
එකතුව රු. 230,029,843 ක් වූ ස්ථාවර වත්කම් ගිණුම් විෂයයන් 05ක් සම්බන්ධයෙන් ලේඛනගත සාක්ෂි ඉදිරිපත් නොකිරීම හේතුවෙන් සතුටුදායක පරිදි පරීක්ෂා කිරීමට නොහැකි විය.	පිළිතුරු ලබාදී නොමැත.	අදාළ ලිපිලේඛන විධිමත්ව පවත්වා ගත යුතුය.

1.7 අනුකූල නොවීම

නීති, රීති, රෙගුලාසි හා කළමනාකරණ තීරණවලට අනුකූල නොවීම

නීති, රීති, රෙගුලාසි හා කළමනාකරණ තීරණ වලට අනුකූල නොවූ අවස්ථා පහත දැක්වේ.

නීති, රීති, රෙගුලාසි හා කළමනාකරණ තීරණ ආදියට යොමුව	අනුකූල නොවීම	සභාවේ අදහස් දැක්වීම	නිර්දේශය
(අ) ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ මුදල් රෙගුලාසි 571(1), (2), (3)	වර්ෂ 05 කට වැඩි කල් ඉකුත් වූ තැන්පතු රු. 26,429,426ක් සභාව විසින් අදාළ පුද්ගලයින්ට ආපසු ලබාදීමට හෝ ආදායමට මාරුකිරීමට කටයුතු කර නොතිබුණි.	මෙම වර්ෂයේදී නිවැරදි කරනු ලබන බව.	කල් ඉකුත් වූ තැන්පතු හඳුනාගෙන නිරවුල් කිරීමට කටයුතු කළ යුතුය.
(ආ) 1988 ප්‍රාදේශීය සභා මූල්‍ය හා පාලන රීති 163.3(ii)	ගෙවා තිබූ අත්තිකාරම් ලබාගත් අරමුණු ඉටුකිරීමෙන් පසුව දින 10ක් ඇතුළත නිරවුල් කළයුතු වුවත්, රු.268,620ක් වූ අත්තිකාරම් ශේෂ 07ක් 2025 වර්ෂයේ මැද භාගය දක්වාම නිරවුල් කර නොතිබුණි.	මෙම අත්තිකාරම් නිරවුල් කිරීමට කටයුතු කරනු ලබන බව.	නියමිත කාලය තුළ අත්තිකාරම් නිරවුල් කිරීමට පියවර ගතයුතුය.

2. මූල්‍ය සමාලෝචනය

2.1 මූල්‍ය ප්‍රතිඵල

ඉදිරිපත් කරන ලද මූල්‍ය ප්‍රකාශන අනුව, 2024 දෙසැම්බර් 31 දිනෙන් අවසන් වර්ෂය සඳහා සභාවේ පුනරාවර්තන වියදම ඉක්ම වූ ආදායම රු. 8,585,977 ක් වූ අතර, ඊට අනුරූපීව ඉකුත් වර්ෂයේ පුනරාවර්තන වියදම ඉක්ම වූ ආදායම රු. 27,318,991 ක් විය.

2.2 ආදායම් පරිපාලනය

2.2.1 ඇස්තමේන්තුගත ආදායම්, බිල්කළ ආදායම් , රැස්කළ ආදායම් හා හිඟ ආදායම

සමාලෝචිත වර්ෂයට හා ඉකුත් වර්ෂයට අදාළව සභාව ඉදිරිපත්කර තිබූ ඇස්තමේන්තුගත ආදායම්, බිල්කළ ආදායම්, රැස්කළ ආදායම් හා හිඟ ආදායම් පිළිබඳ තොරතුරු පහත දැක්වේ

ආදායම් ප්‍රභවය		2024				2023			
		ඇස්තමේන්තු ගත ආදායම	බිල්කල ආදායම	රැස්කළ ආදායම	දෙසැම්බර් 31 දිනට මුළු හිඟය	ඇස්තමේන්තු ගත ආදායම	බිල්කල ආදායම	රැස්කළ ආදායම	දෙසැම්බර් 31 දිනට මුළු හිඟය
		රු.	රු.	රු.	රු.	රු.	රු.	රු.	රු.
(i)	වරිපනම් හා බදු	15,615,360	42,131,595	17,714,996	24,416,599	28,000,000	38,509,054	15,334,449	23,175,100
(ii)	කුලී	6,575,400	22,045,501	4,238,231	17,807,269	16,800,000	19,745,061	5,426,520	14,318,540
(iii)	බලපත්‍ර ගාස්තු	2,085,200	4,148,308	4,148,308	-	7,400,000	2,896,593	2,896,593	-
(iv)	වෙනත් ආදායම්	<u>1,762,200</u>	<u>3,895,209</u>	<u>2,780,671</u>	<u>1,114,538</u>	<u>1,943,000</u>	<u>1,624,538</u>	<u>510,000</u>	<u>1,114,538</u>
එකතුව		<u>26,038,160</u>	<u>72,220,613</u>	<u>28,882,206</u>	<u>43,338,406</u>	<u>54,143,000</u>	<u>62,775,246</u>	<u>24,167,562</u>	<u>38,608,178</u>

2.2.2 ආදායම් රැස්කිරීමේ කාර්යසාධනය

සභාවේ ආදායම් රැස්කිරීමේ කාර්යසාධනය සම්බන්ධ නිරීක්ෂණයන් පහත දැක්වේ.

විගණන නිරීක්ෂණය	සභාවේ අදහස් දැක්වීම	නිර්දේශය
(අ) වරිපනම් හා බදු		
සමාලෝචිත වර්ෂය අවසානයට හිඟ වරිපනම් බදු ශේෂය රු. 24,416,599 ක් වූ අතර ඒ තුළ රු. 16,505,067ක් වර්ෂ 05 සිට 10කට අධික කාල පරාසයක සිට හිඟව පැවැතුණි.	මෙම වර්ෂයේදී නිවැරදි කරනු ලබන බව.	හිඟ මුදල් කඩිනමින් අයකිරීමට කටයුතු කළ යුතුය.
(ආ) සමාලෝචිත වර්ෂයේ දෙසැම්බර් 31 දින දක්වා ලංසු කැඳවීම මත බදු දීමෙන් ලැබිය යුතු කුලී ආදායම එකතුව රු. 12,179,493 ක හිඟ ශේෂය වර්ෂ 10කට වඩා අධික කාලයක සිට පැවැතුණි.	-එම-	පැරණි හිඟ ශේෂයන් උචිත කාලය තුළ අයකිරීමට පියවර ගත යුතුය.

3. මෙහෙයුම් සමාලෝචනය

ප්‍රාදේශීය සභා පනතේ 3 වන වගන්තිය යටතේ මහජන සෞඛ්‍ය, පොදු උපයෝගීතා සේවා සහ පොදු මංමාවත් පිළිබඳ කාරණා විධිමත් කිරීම හා පාලනය කිරීම, ජනතාවගේ සුඛ විහරණය, පහසුව හා සුභසාධනය යන සභාව විසින් ඉටු කළයුතුව තිබුණු කර්තව්‍යයන් ඉටු කිරීම පිළිබඳව නිරීක්ෂණය වූ කරුණු පහත දැක්වේ.

3.1 කළමනාකරණ අකාර්යක්ෂමතා

විගණන නිරීක්ෂණය	සභාවේ අදහස් දැක්වීම	නිර්දේශය
ප්‍රාදේශීය සංවර්ධන වැඩසහටන යටතේ ලැබී තිබූ අත්තිකාරම් රු.3,000,000ක් පසුගිය වර්ෂයේ සහ සමාලෝචිත වර්ෂයේ කිසිදු මෙහෙයුමක් සඳහා උපයෝජනය කරගෙන නොතිබුණි.	මෙම වර්ෂයේදී නිවැරදි කරනු ලබන බව.	අදාළ අරමුණු ළඟා කරගැනීමට වැඩ සටහන යටතේ ලැබෙන ප්‍රතිපාදන උපයෝජනය කරගත යුතුය.

3.2 වත්කම් කළමනාකරණය

විගණන නිරීක්ෂණය	සභාවේ අදහස් දැක්වීම	නිර්දේශය
(අ) 2012 වර්ෂයේදී නෙල්සිස් ව්‍යාපෘතිය මගින් රු. 24,444,588 ක් වැයකර ඉදිකරන ලද කඩකාමර 14කින් සමන්විත පොදු වෙළෙඳ පොළ ගොඩනැගිලි සංකීර්ණය වර්ෂ 13ක සිට උපයෝජනය කිරීමට සභාව විසින් කටයුතු කර නොතිබුණි.	වර්තමානයේ කටයුතු කරනු ලබන බව.	කඩ කාමර ගොඩනැගිල්ල ආදායම් ඉපයීමට උපයෝජනය කරගත යුතුය.
(ආ) ප්‍රාදේශීය සංවර්ධන ප්‍රදාන වැඩසටහන යටතේ මිලදී ගෙන තිබුණු රු. 1,992,850ක් වටිනා විද්‍යුත් උපකරණ අදාළ අරමුණු සඳහා භාවිතා නොකර නිශ්කාර්යව පැවතුණි.	මෙම වර්ෂයේ භාවිතා කිරීමට කටයුතු කරනු ලබන බව.	විද්‍යුත් උපකරණ නිශ්චිත අරමුණු ළඟාකර ගැනීම සඳහා ඵලදායී ලෙස භාවිතා කිරීමට පියවර ගත යුතුය.
(ඇ) 2022 වර්ෂයේ කාබනික පොහොර නිෂ්පාදනය සඳහා රු.2,000,000කට මිලදීගත් යන්ත්‍ර 03ක් වගකීම් කාලය අවසන් වී තිබුණු අතර අදාළ අරමුණු සඳහා භාවිතා නොකර නිශ්කාර්යව පැවතුණි.	යන්ත්‍රය ක්‍රියාත්මක කිරීමට 3PS විදුලි සම්බන්ධතාව නොමැති වීමෙන් මෙම තත්ත්වය උද්ගත වී ඇත. මෙම වර්ෂයේ නිවැරදි කරන බව.	අදාළ යන්ත්‍ර මිලදීගෙන තිබුණු අරමුණු සඳහා උපයෝජනය කරගත යුතුය.
(ඈ) 2022 වර්ෂයේ සභාවේ ආදායම් ඉහළ නංවා ගැනීමේ අරමුණින් රු. 1,375,000ක් වැයකර ඉදිකළ පුල්මුඩේ පොදු වැසිකිලිය 2025 වර්ෂයේ මැද භාගය වන විටත් නිශ්කාර්යව පැවතුණි.	මෙම වර්ෂයේ කටයුතු කරනු ලබන බව.	පුල්මුඩේ පොදු වැසිකිලිය පරිහරණය කිරීමට සුදුසු ක්‍රියාමාර්ග ගතයුතුය.
(ඉ) වර්ෂ 01 – 20කට අධික කාලයක සිට වාහන අළුත්වැඩියා කර නැවත භාවිතා කිරීමට හෝ වෙන්දේසියේ විකිණීමට පියවර ගෙන නොතිබුණි.	-එම-	අදාළ වාහන අළුත්වැඩියා කිරීම හෝ අපහරණය කිරීමට විධිමත් අනුමැතිය යටතේ කටයුතු කළ යුතුය.

3.3 මානව සම්පත් කළමනාකරණය

විගණන නිරීක්ෂණය	සභාවේ අදහස් දැක්වීම	නිර්දේශය
2009 අප්‍රේල් 16 දිනැති අංක 09/2009 දරන රාජ්‍ය පරිපාලන චක්‍රලේඛය ප්‍රකාරව, පුස්තකාල 08ක් සහ කියවීම් ශාලා 13ක සේවය කරන සේවකයින් 12කගේ පැමිණීම හා පිටවීම ඇඟිලි සලකුණු යන්ත්‍ර මගින් සනාථ කිරීමට සභාව පියවර ගෙන නොතිබුණි.	මෙම වර්ෂයේ කටයුතු කරනු ලබන බව.	ඇඟිලි සලකුණු සටහන් යන්ත්‍ර මගින් සේවකයින්ගේ පැමිණීම හා පිටවීම සනාථ කරගත යුතුය.

4. ගිණුම්කටයුතුභාවය සහ යහපාලනය

4.1 අයවැය පාලනය

විගණන නිරීක්ෂණය	සභාවේ අදහස් දැක්වීම	නිර්දේශය
සමාලෝචිත වර්ෂයේ මූලධන වැය විෂයන් සඳහා රු. 80,657,201 ක ප්‍රතිපාදන සලසා තිබූ නමුත් ඉන් රු. 15,607,414 ක් පමණක් උපයෝජනය කර තිබූ අතර සියයට 80ක් උපයෝජනය කර නොතිබුණි.	පිළිතුරු ලබාදී නොමැත.	අයවැය මගින් වෙන්කළ ප්‍රතිපාදන පූර්ණ වශයෙන් උපයෝජනය කරගැනීමට කටයුතු කළ යුතුය.

4.2 තිරසාර සංවර්ධන ඉලක්ක

විගණන නිරීක්ෂණය	සභාවේ අදහස් දැක්වීම	නිර්දේශය
2018 අප්‍රේල් 23 දිනැති අංක වි.ලේ.පොදු/2018/61 දරන චක්‍රලේඛය ප්‍රකාරව, 2030 වර්ෂය වන විට ළඟා කර යුතු තිරසාර සංවර්ධන අරමුණු හා ඉලක්ක ළඟාකර ගැනීමට අවශ්‍ය මූල්‍ය ප්‍රතිපාදන සලසා ගැනීමට සභාව විසින් කටයුතු කර නොතිබුණි.	මෙම වර්ෂයේ කටයුතු කරනු ලබන බව.	තිරසාර සංවර්ධන අරමුණු හා ඉලක්ක ළඟාකර ගැනීමට ප්‍රමාණවත් මූල්‍ය ප්‍රතිපාදන සලසා ගත යුතුය.